



ශ්‍රී ලංකා ගණකාධිකරණ ශිල්පීය ආයතනය

අදියර III විභාගය - 2023 ජූලි

යෝජිත උත්තර

(303) මූල්‍ය පාලනයන් සහ විගණනය - FCA

ශ්‍රී ලංකා ගණකාධිකරණ ශිල්පීය ආයතනය
නො. 540 C පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමි මාවත,
නාරාහේන්පිට, කොළඹ 05.
දුරකථන ට 011-2-559 669

මෙය අධ්‍යාපන හා පුහුණු කිරීම් අංශයේ ප්‍රකාශනයකි

ශ්‍රී ලංකා ගණකාධිකරණ ශිල්පීය ආයතනය

අදියර III විභාගය - 2023 ජූලි

(303) මූල්‍ය පාලනයන් සහ විගණනය

යෝජිත උත්තර

(මුළු ලකුණු 20)

A කොටස

1 වන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර :

පරිච්ඡේදය 01 - ව්‍යාපාරික පරිසරය සහ පාලන ආකෘතිමය රාමුව

(a) පහත සඳහන් ඕනෑම කරුණු දෙකක් ලිවීමෙන් සම්පූර්ණ ලකුණු ලබා ගත හැක.

- 1 සීමාසහිත ට්‍රස්ට් පොදු සමාගමේ මූල්‍ය ප්‍රකාශන සකස් කිරීම, ඉදිරිපත් කිරීම සහ හෙළිදරව් කිරීම, ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව නිසි පරිදි සිදුවන බවට අධීක්ෂණය කිරීම.
- 2 සීමාසහිත ට්‍රස්ට් පොදු සමාගමේ මූල්‍ය ප්‍රකාශන අවශ්‍යතාවයන් සමාගම් පනතේ තොරතුරු අවශ්‍යතා සහ අනෙකුත් අදාළ මූල්‍ය වාර්තාකරණ රෙගුලාසි සහ අවශ්‍යතා වලට අනුකූල වීම අධීක්ෂණය කිරීම.
- 3 සීමාසහිත ට්‍රස්ට් පොදු සමාගමේ අභ්‍යන්තර පාලනයන් සහ අවදානම් කළමනාකරණය ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතිවල අවශ්‍යතා සපුරාලීම සඳහා ප්‍රමාණවත් බව සහතික කිරීම සඳහා වූ ක්‍රියාවලිය අධීක්ෂණය කිරීම.
- 4 සීමාසහිත ට්‍රස්ට් පොදු සමාගමෙහි බාහිර විගණකවරුන්ගේ ස්වාධීනත්වය සහ කාර්ය සාධනය තක්සේරු කිරීම
- 5 බාහිර විගණකවරුන් පත් කිරීම, නැවත පත් කිරීම සහ ඉවත් කිරීම සම්බන්ධයෙන් අධ්‍යක්ෂක මණ්ඩලයට නිර්දේශ ඉදිරිපත් කිරීම.
- 6 බාහිර විගණකවරුන්ගේ චේතන සහ විගණන කාර්යභාරයේ කොන්දේසි අනුමත කිරීම.

(ලකුණු 03)

(b) පහත ප්‍රතිලාභ වලින් ඕනෑම දෙකක් ලිවීමෙන් සම්පූර්ණ ලකුණු ලබා ගත හැක.

- 1 අධ්‍යක්ෂක මණ්ඩලය වෙනුවෙන් මූල්‍ය ප්‍රකාශන සමාලෝචනය කිරීමෙන් මූල්‍ය වාර්තාකරණයේ ගුණාත්මක භාවය වර්ධනය කිරීම
- 2 වංචා සඳහා ඉඩකඩ අවම කරමින් විනයානුකූල වාතාවරණයක් සහ පාලනයක් ඇති කිරීම.
- 3 සැලකිලිමත් විය යුතු ගැටළු සඳහා සන්නිවේදන මාර්ගයක් සහ විනිශ්චයන් ලබා දීමෙන් හාහිර විගණකගේ තනතුර ශක්තිමත් කිරීම.
- 4 කළමනාකරණය සමඟ මතභේද ඇති වන අවස්තාවලදී හාහිර විගණකට ඔවුන්ගේ ස්වාධීනත්වය තහවුරු කිරීම සඳහා රාමුවක් සැකසීම.
- 5 කළමනාකරණයෙන් වඩා ස්වාධීන වූ තත්වයක් ඇති කරගනිමින් අභ්‍යන්තර විගණන කාර්යයන් ශක්තිමත් කිරීම.
- 6 මූල්‍ය ප්‍රකාශන වල විශ්වාසනීයත්වය සහ අරමුණුගතභාවය පිළිබඳ මහජන විශ්වාසය වැඩි කිරීම.

(ලකුණු 02)

(මුළු ලකුණු 05)

2 වන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර :

පරිච්ඡේදය 02 - අවදානම් කළමනාකරණ ආකෘතිමය රාමුව

(a)

	අවදානම	අවදානම අවම කිරීම සඳහා භාවිතා කළ හැකි තාක්ෂණික ක්‍රම
(1)	බැංකුවේ තැන්පත් කිරීම සඳහා සැලකිය යුතු මුදලක් රැගෙන යාම.	අවදානම් පැවරීම යනු එක් පාර්ශවයකින් තවත් පාර්ශවයකට නියත අවදානමක් ගිවිසුම්ගතව පැවරීම ඇතුළත් අවදානම් කළමනාකරණ සහ පාලන උපාය මාර්ගයකි. ක්‍රියාව: මුදල් අහිමි වීමේ අවදානම ආවරණය කිරීම සඳහා රක්ෂණ සැලසුමක් ලබා ගැනීම.
(2)	වෙනත් ස්ථානයක පවත්වාගෙන යනු ලබන ග්ලෝබල් ආපනශාලාවේ අඛණ්ඩ පාඩු ලැබීම.	අවදානම් වැළැක්වීම : අවදානම් වළක්වා ගැනීම යනු සංවිධානයක වත්කම්වලට අහිතකර ලෙස බලපෑ හැකි ක්‍රියාකාරකම් සහ නිරාවරණයන් ඉවත් කිරීමයි. අවදානම් කළමනාකරණය තර්ජනාත්මක සිදුවීම්වල හානි සහ මූල්‍ය ප්‍රතිවිපාක පාලනය කිරීම අරමුණු කරන අතර, අවදානම් වළක්වා ගැනීම සම්මුතික සිදුවීම් වළක්වා සිටීමට උත්සාහ කරයි. ක්‍රියාව: පාඩු ලබන අවන්හල වසා දැමීම
(3)	හෝටල් ක්ෂේත්‍රය දැනට ලංකාවේ අවදානමට ලක්වන ක්ෂේත්‍රයක් වීම.	අවදානම් අවම කිරීම: අවදානමක් ඉහළ මට්ටමක පවතින විට සහ පිළිගත නොහැකි අවස්ථාවන්හි කළමනාකරණය විසින් අවදානම අඩු කිරීමට තීරණය කරනු ලබයි. එලෙස අවධානම් අවම කිරීම සඳහා යොදා ගනු ලබන ක්‍රම අවදානමේ ස්වභාවය මත රඳා පවතී. ක්‍රියාව : මෙහෙයුම් විවිධාංගීකරණය

(මුළු ලකුණු 05)

3 වන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර :

පරිච්ඡේදය 04 - සහතික කිරීමේ කාර්යභාරය සහ අදාළ සේවාවන්

පහත සඳහන් ඕනෑම කරුණු දෙකක් පැහැදිලි කිරීමෙන් සම්පූර්ණ ලකුණු ලබා ගත හැක

1 ආචාර්ය ධර්ම සහ තත්ත්ව පාලන අවශ්‍යතා

විගණකවරයා, වෘත්තීය ගණකාධිකාරීවරුන්ට අදාළ වන තත්ත්ව පාලන අවශ්‍යතා සහ ආචාර ධර්ම සංග්‍රහයට අනුකූල විය යුතුය.

2 කාර්යභාරය පිළිගැනීම සහ අඛණ්ඩ පැවැත්ම

විගණකවරයා විසින් විගණනයට අදාළ විෂය කරුණ, වගකිවයුතු පාර්ශවය සහ අපේක්ෂිත පරිශීලකයින් සලකා බැලිය යුතු අතර ඔහු වෘත්තීය සුදුසුකම් ලත් අයෙකු විය යුතුය.

3 විගණනය සැලසුම් කිරීම සහ නියැලීම

විගණක විසින් විගණන කාර්යභාරය මනා ලෙස සැලසුම් කළ යුතු අතර කොන්දේසි, විෂය කරුණු, නිර්ණායකයන්, විශේෂඥයන්ගෙන් ලබා ගත් සාක්ෂි ආදිය සලකා බැලිය යුතුය.

4 විෂය කරුණුවල යෝග්‍යතාවය තක්සේරු කිරීම

විෂය කරුණු හඳුනා ගත හැකි විය යුතු අතර, නිර්ණායක වලට එරෙහිව ඇගයීමට ලක් කළ හැකි විෂය කරුණු සම්බන්ධයෙන් ප්‍රමාණවත් සහ යෝග්‍ය විගණන සාක්ෂි ලබා ගත යුතුය.

5 නිර්ණායකයන්හි යෝග්‍යතාවය තක්සේරු කිරීම

විගණකවරයාට විගණන කාර්යභාරය සහ භාවිතා කළ යුතු නිර්ණායකයන් පිළිබඳ මූලික දැනුමක් තිබිය යුතුය.

6 ප්‍රමාණාත්මක බව සහ සහතික වීමේ කාර්යභාරයෙහි අවදානම

සහතික වීමේ කාර්යභාරයක් සැලසුම් කිරීමේදී සහ නියැලීමේදී විගණකවරයා විසින් සහතික වීමේ කාර්යභාරයෙහි ප්‍රමාණාත්මක අවදානම සලකා බැලිය යුතුය.

7 විගණන සාක්ෂි ලබා ගැනීම

විගණන මතය පදනම් කර ගැනීමට ප්‍රමාණවත් සහ යෝග්‍ය විගණන සාක්ෂි විගණකවරයා විසින් ලබා ගත යුතුය.

8 ලේඛණගත කිරීම

විගණන මතය සඳහා පදනම් වූත්, සහතික වීමේ කාර්යභාරය ශ්‍රී ලංකා විගණන ප්‍රමිත වලට අනුකූලව සිදු කළ බව සනාථ කිරීමට ඉවහල් වන්නා වූත්, විගණන සාක්ෂි විගණකවරයා විසින් ලේඛණ ගත කළ යුතුය.

9 විගණන වාර්තාව සකස් කිරීම

- විගණන වාර්තාවේ ප්‍රකාශිත මතය සනාථ කිරීමට ප්‍රමාණවත් සහ යෝග්‍ය විගණන සාක්ෂි

ලැබී තිබේද යන්න විගණකවරයා විසින් නිගමනය කළ යුතුය.

- විගණන වාර්තාව ලිඛිත විය යුතු අතර විෂය කරුණු පිළිබඳ විගණකවරයාගේ මතයේ පැහැදිලි ප්‍රකාශනයක් එහි අඩංගු විය යුතුය.

(මුළු ලකුණු 05)

4 වන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර :

පරිච්ඡේදය 09 - මූල්‍ය ප්‍රකාශන විගණනය සඳහා අවශ්‍යතාවය

පහත සඳහන් ඕනෑම කරුණු දෙකක් පැහැදිලි කිරීමෙන් සම්පූර්ණ ලකුණු ලබා ගත හැක

1 විගණන ආයතනය තුළ ගුණාත්මකභාවය සඳහා නායකත්ව වගකීම්

විගණන ආයතනය විසින් විගණන කාර්යභාරයන්හි ගුණාත්මකව නියැලීමේ අභ්‍යන්තර සංස්කෘතියක් ප්‍රවර්ධනය කිරීම සඳහා අත්‍යවශ්‍ය ප්‍රතිපත්ති සහ ක්‍රියා පටිපාටි පිහිටවිය යුතුය. කාර්යභාර හවුල්කරුගේ ක්‍රියාකලාපයන් සහ එක් එක් විගණන කාර්යභාරයෙහි සමස්ත ගුණාත්මක භාවය පිළිබඳ වගකීම භාර ගැනීමේදී කාර්යභාර කණ්ඩායමේ අනෙකුත් සාමාජිකයින්ට සුදුසු ලෙස තොරතුරු ලබා දීම ඉතා වැදගත් වේ.

2 අදාළ ආචාරධර්ම අවශ්‍යතා

විගණන ආයතනය සහ එහි කාර්ය මණ්ඩලය අදාළ ආචාරධර්ම අවශ්‍යතාවලට අනුකූල වන බවට සාධාරණ සහතිකයක් ලබා දීම සඳහා නිර්මාණය කර ඇති ප්‍රතිපත්ති සහ ක්‍රියා පටිපාටි ස්ථාපිත කළ යුතුය, ඒවාට ඇතුළත් වන්නේ: අවංක බව, අරමුණුගතභාවය, වෘත්තීය නිපුණත්වය සහ නිසි සැලකිල්ල, රහස්‍යභාවය, වෘත්තීය හැසිරීම

3 සේවලාභියාගේ සබඳතා සහ නිශ්චිත කාර්ය භාරයන් පිළිගැනීම සහ අඛණ්ඩව පවත්වාගෙන යාම

එවැනි ප්‍රතිපත්ති සහ ක්‍රියා පටිපාටි මගින් විගණන කාර්යභාරයක් පිළි ගැනීමට ප්‍රථම පහත කරුණු කෙරෙහි අවධානය යොමු කරනු ලබයි.

- අ) කාර්යභාරයන් සිදු කිරීමට දක්ෂ වන අතර ඒ සඳහා කාලය සහ සම්පත් ඇතුළු හැකියාවන් ඇත,
- ආ) අදාළ ආචාර්ය ධර්ම අවශ්‍යතාවලට අනුකූල විය හැක,
- ඇ) සේවලාභියාගේ අවංකභාවය සලකා බලා ඇති අතර සේවලාභියාගේ අවංකභාවය සඳහා සැකයක් ඇති විමට තුඩු දෙන තොරතුරු නොමැත.

4 මානව සම්පත්

සමාගම විසින් එක් එක් කාර්යභාරය සඳහා වගකීම කාර්යභාර හවුල්කරුවෙකුට පැවරිය යුතු අතර මානව සම්පත් කළමනාකරණය සඳහා ප්‍රතිපත්ති සහ ක්‍රියා පටිපාටි ස්ථාපිත කළ යුතුය.

5 කාර්යභාරයෙහි කාර්යසාධනය

මේ සඳහා වන ප්‍රතිපත්ති සහ ක්‍රියා පටිපාටිවලට ඇතුළත් වන්නේ,

අ) කාර්යභාරයෙහි තත්ත්ව පාලනයෙහි සංගතතාවයට අදාළ කරුණු, වෘත්තීය ප්‍රමිතීන්, අදාළ වන නෛතික නියාමන අවශ්‍යතාවයන් සමඟින් හඳුන්වාදීම.

ආ) අධීක්ෂණ වගකීම්

ඇ) සමාලෝචනය හා සම්බන්ධ වගකීම්

6 අධීක්ෂණය

තත්ත්ව පාලන පද්ධතියට අදාළ ප්‍රතිපත්ති සහ ක්‍රියා පටිපාටියන්හි අදාළබව, ප්‍රමාණවත්බව සහ ඵලදායී ලෙස ක්‍රියාත්මක වන බව සම්බන්ධයෙන් සාධාරණ සහතිකයක් ලබා දීම සඳහා සමාගම විසින් අධීක්ෂණ ක්‍රියාවලියක් ස්ථාපිත කළ යුතුය.

(මුළු ලකුණු 05)



A කොටසෙහි අවසානය

5 වන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර :

පරිච්ඡේදය 03 සහ 07 - ව්‍යාපාරික ක්‍රියාවලීන් / විගණන වාර්තාකරණය

(a)

Intel හි තොගය එහි මුළු වත්කම්වලින් දළ වශයෙන් 74%ක් සහ ශුද්ධ වත්කම්වලින් 91%කට වැඩි ප්‍රමාණයක් බැවින් එය ප්‍රමාණාත්මක සහ පෘද්ල වේ.

සමාගමේ කළමනාකාරිත්වය විසින් තොග අගය කිරීමේදී පිරිවැය සහ ශුද්ධ උපලබ්ධි අගයන්ගෙන් අඩු අගයට දක්වා නොතිබීම හේතුවෙන් අවසාන තොගයේ වටිනාකම අධි ගණනයක් සිදු විය හැක. මෙය LKAS 02 ප්‍රමිතයට පටහැනි වීමකි. තොගයෙහි පැවැත්ම තහවුරු කර ගැනීම සඳහා භෞතික තොග සත්‍යාපනයක් කළ යුතුය. එබැවින්, කළමනාකාරිත්වය පිරිවැය සහ ශුද්ධ උපලබ්ධි අගයන්ගෙන් අඩු අගයට තොග ගණනය කිරීමට එකඟ නොවන්නේ නම් තත්වාගනණය කළ මතයක් ප්‍රකාශ කිරීම විගණකවරයාට යෝග්‍ය වේ. සමාගමේ භෞතික තොග සත්‍යාපනය සඳහා විගණකවරයාට ආරාධනා කර නොමැති බැවින්, 2023 මාර්තු 31 වන දිනට තොගයෙහි භෞතික පැවැත්ම තහවුරු කර ගැනීම සඳහා විකල්ප ක්‍රියා පටිපාටි සිදු කළ හැකිද යන්න තක්සේරු කිරීම අවශ්‍ය වේ. එසේ නොවේ නම්, මෙය තත්වාගනණය කළ මතයක් ප්‍රකාශ කිරීමට ඉවහල් වේ.

විගණකවරයා විසින් ප්‍රමාණවත් සහ යෝග්‍ය විගණන සාක්ෂි ලබාගෙන, තනි තනිව හෝ සමස්ථ වශයෙන් සාවද්‍ය ප්‍රකාශයන් මූල්‍ය ප්‍රකාශන සඳහා ප්‍රමාණාත්මක, නමුත් පෘද්ල නොවන බව නිගමනය කළ විට තත්වාගනණය කළ මතයක් ප්‍රකාශ කළ යුතුය.

(ලකුණු 03)

(b)

විගණක මතය ප්‍රකාශ කිරීමේදී පහත කරුණු සලකා බැලිය යුතුය.

පහත සඳහන් ඕනෑම කරුණු හතරක් සඳහන් කිරීමෙන් සම්පූර්ණ ලකුණු ලබා ගත හැක

- 1 ප්‍රමාණවත් සහ යෝග්‍ය විගණන සාක්ෂි ලබා ගෙන තිබේද යන්න.
- 2 හඳුනාගත් නිවැරදි නොකළ සාවද්‍ය ප්‍රකාශයන් මූල්‍ය ප්‍රකාශන වලට තනි තනිව හෝ සමස්ථයක් ලෙස ප්‍රමාණාත්මකද යන්න.
- 3 මූල්‍ය ප්‍රකාශන මගින් තෝරාගත් සහ යෙදූ සැලකිය යුතු ගිණුම්කරණ ප්‍රතිපත්ති නිසි ලෙස අනාවරණය කරයි.
- 4 මූල්‍ය ප්‍රකාශන පිළියෙළ කිරීමේදී තෝරාගත් සහ යොදාගත් අදාළ ගිණුම්කරණ ප්‍රතිපත්ති අදාළ මූල්‍ය වාර්තාකරණ රාමුවට අනුකූලද යන්න.
- 5 කළමනාකාරිත්වය විසින් කරන ලද ගිණුම්කරණ ඇස්තමේන්තු සාධාරණද යන්න.
- 6 මූල්‍ය ප්‍රකාශනවල ඉදිරිපත් කර ඇති තොරතුරු අදාළ ද, සැසඳිය හැකි ද සහ අවබෝධ කර ගත හැකි ද යන්න.
- 7 අපේක්ෂිත පරිශීලකයින්ට ප්‍රමාණාත්මක ගනුදෙනු සහ සිදුවීම්වල බලපෑම අවබෝධ කර ගැනීමට හැකි වන පරිදි මූල්‍ය ප්‍රකාශන ප්‍රමාණවත් හෙළිදරව් කිරීම් සපයන්නේද යන්න.

8 එක් එක් මූල්‍ය ප්‍රකාශනයේ මාතෘකාවද ඇතුළුව මූල්‍ය ප්‍රකාශනවල භාවිතා වන පාරිභාෂිතය සුදුසුද යන්න.

9 මූල්‍ය ප්‍රකාශන සාධාරණව ඉදිරිපත් කර තිබේද යන්න

(ලකුණු 04)

(මුළු ලකුණු 10)

6 වන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර :

පරිච්ඡේදය 08 - ආචාරධර්ම අවශ්‍යතා

(a)

- 1 සීමාසහිත Good Bank පොදු සමාගම සේවාවලාභියෙකු ලෙස පිළිගැනීමට පෙර, R & F විසින් මූලික මූලධර්මවලට අනුකූල වීම සඳහා යම් තර්ජනයක් ඇති කරයිද යන්න තීරණය කළ යුතුය.
- 2 ණය සහ අත්තිකාරම් වලට අදාළව හානිකරණ ප්‍රතිපාදනයන් සපයා නොමැති බව මෙහිදී අපට හඳුනාගත හැක.
- 3 R & F මෙම කාරණයේ ප්‍රමාණාත්මක බව ඇගයීමට ලක් කළ යුතු අතර අවදානම පිළිගත හැකි මට්ටමකට අඩු කිරීම සඳහා අදාළ ආරක්ෂණ ක්‍රම යෙදිය යුතුය.
- 4 මූල්‍ය වත්කම් සහ හානිකරණයන් ඇගයීමට විශේෂඥයින් යොදා ගැනීමෙන් සමාගමට අවදානම අඩු කර සේවාවලාභියා පිළිගත හැකිය.
- 5 අදාළ පළපුරුද්ද සහිත ප්‍රමාණවත් කාර්ය මණ්ඩලයක් පත් කිරීම.
- 6 අදාළ වාර්තාකරණ අවශ්‍යතා සමඟ අත්දැකීම් තිබීම.

එවිට R & F සමාගමට සීමාසහිත Good Bank පොදු සමාගම සේවාවලාභියෙකු ලෙස පිළිගත හැකිය කෙසේ වෙතත්, තර්ජන පිළිගත හැකි මට්ටමකට අඩු කිරීමට නොහැකි නම්, විගණක විසින් සේවාවලාභී සබඳතාවය පිළිගැනීම ප්‍රතික්ෂේප කළ යුතු වේ. (ලකුණු 05)

(b)

- සීමාසහිත Centra පොදු සමාගම යනු පොදු සමාගමක් වන බැවින් විගණන කටයුතු වලදී එය මහජන යහපත සඳහා වන බැවින් කාර්යභාර හවුල්කරු, විගණන කණ්ඩායම සහ විගණන සමාගම, Centra පොදු සමාගමින් ස්වාධීන වීම ආචාරධර්ම සංග්‍රහය මගින් අවශ්‍ය වේ.
- ස්වාධීනත්වය යනු මනසින් ස්වාධීනවීම සහ පෙනුමෙන් ස්වාධීන වීමයි.
 - **මනසෙහි ස්වාධීනත්වය** - වෘත්තීය විනිශ්චයට බාධා කරන බලපෑම්වලින් බලපෑමට ලක් නොවී මතය ප්‍රකාශ කිරීමට මනසේ තත්වය ඉඩ සලසයි, එමඟින් පුද්ගලයෙකුට අවංකභාවයෙන් ක්‍රියා කිරීමට සහ අරමුණුගතව සහ වෘත්තීය සංශය දෘෂ්ටියකින් ක්‍රියා කිරීමට ඉඩ සලසයි.
 - **පෙනුමේ ස්වාධීනත්වය** - සාධාරණ සහ දැනුවත් තුන්වන පාර්ශවයක් සියලු නිශ්චිත කරුණු සහ තත්වයන් සලකා බලා, හවුල්කරුවෙකුගේ අවංකභාවය, අරමුණුගතබව හෝ වෘත්තීය සංශය දෘෂ්ටිය අවදානමට ලක්ව ඇති බවට නිගමනය කිරීමට ඉවහල් විය හැකි කරුණු සහ තත්වයන් මග හැරීම.

- මූල්‍ය ඇල්ම, ණය සහ ඇපකර, ව්‍යාපාරික සබඳතා, සහ පවුල් සහ පුද්ගලික සබඳතා වැනි ස්වාධීනත්වයට ඇති විය හැකි තර්ජන ලෙස හඳුනාගත හැකි සමහර තත්වයන් සහ සබඳතා තිබේ.
- මෙම ප්‍රශ්නයේදී අපට විගණක සහ Centra පොදු සමාගම අතර සමීප සබඳතාවක් හඳුනා ගත හැකි අතර, දිගුකාලීන ඇසුරක් ඇති බවට ජ්‍යෙෂ්ඨ හවුල්කරු විසින් හඳුනා ගෙන ඇත. කාර්යභාර හවුල්කරු සේවාවලට සමාගම සමඟ ප්‍රසිද්ධියේ පමණට වඩා ඇසුරු කිරීම හේතුවෙන් ස්වාධීනත්වය පවත්වා ගෙන නොමැති බැවින් ස්වාධීනත්වය ප්‍රශ්න කිරීමට හේතු විය හැක.

(ලකුණු 05)
(මුළු ලකුණු 10)

7 වන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර :

පරිච්ඡේදය 03 - ව්‍යාපාරික ක්‍රියාවලීන්

(a)

පහත සඳහන් ඕනෑම කරුණු හතරක් හඳුනා ගැනීමෙන් සම්පූර්ණ ලකුණු ලබා ගත හැක

1. දිස්තා කේ වෙළෙඳ සැල :

සාමාන්‍ය ණය කාලය දින 30කි, නමුත් එය දින 60කට වඩා ගෙවා නැත. GRN ලබා දී නොමැත. එබැවින්, තහවුරු කිරීම හරහා ශේෂයන් තහවුරු කිරීම අවශ්‍ය වේ.

2. රිස්කා මස් වෙළෙඳ සැල :

GRN 4766 හි අගය රු.105,460/- කි. කෙසේ වෙතත්, වෙළෙඳ ණයහිමියන්ගේ ලැයිස්තුවෙහි එය රු. 142,230/-ක් ලෙස පෙන්වයි, එබැවින් නිවැරදි වටිනාකම ලබා ගැනීම අවශ්‍ය වේ.

3. විජය ඩිස්ට්‍රිබියුටර්ස් :

GRN අගය රු.47,900/- කි. නමුත් එය වෙළෙඳ ණයහිමියන්ගේ ලැයිස්තුවේ පෙන්වන්නේ නැත. එය දැනටමත් ගෙවා ඇතිද? බාහිර තහවුරු කිරීම ලබා ගැනීම අවශ්‍ය වේ.

4. ෆ්‍රෙෂ් චෙජ්ටබල් මාට් :

ණය කාලය දින 30 ක් වුවද එය දින 30ක් තුළ ගෙවා නැත.

(ලකුණු 04)

(b) පහත සඳහන් ඕනෑම කරුණු දෙකක් ලැයිස්තුගත කිරීමෙන් සම්පූර්ණ ලකුණු ලබා ගත හැක

- වෙළෙඳ ණය හිමියන්ගේ ඉන්වොයිසි පරීක්ෂා කිරීම.
- වෙළෙඳ ණය හිමියන්ගෙන් ලැබුණු ගෙවීම් පරීක්ෂා කිරීම.
- GRN සමඟ ඉන්වොයිසි පරීක්ෂා කිරීම.
- පසු ගෙවීම් පරීක්ෂා කිරීම.
- පිටමන් කිරීමේ ක්‍රියාපටිපාටි.

(ලකුණු 03)

(c) මූල්‍ය වාර්තාකරණ රාමුවට අනුව සාමාන්‍යයෙන් සිදුවීම් වර්ග දෙකක් හඳුනා ගනී,

1. මූල්‍ය ප්‍රකාශන දිනයේ පැවති කොන්දේසි පිලිබඳ සාක්ෂි සපයන සිදුවීම්.

2. මූල්‍ය ප්‍රකාශන දිනයෙන් පසු පැන නගින තත්වයන් පිලිබඳ සාක්ෂි සපයන සිදුවීම්.

විගණක විසින් මූල්‍ය ප්‍රකාශන දිනය සහ විගණක වාර්තාවේ දිනය අතර සිදුවන සියලුම ගැලපිය යුතු සහ හෙළිදරව් කළ යුතු සිදුවීම් සඳහා ප්‍රමාණවත් සහ යෝග්‍ය විගණන සාක්ෂි ලබා ගැනීමට විගණන ක්‍රියා පටිපාටි සිදු කළ යුතුය.

(ලකුණු 03)

(මුළු ලකුණු 10)



B කොටසෙහි අවසානය

8 වන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර :

පරිච්ඡේදය 03 - අභ්‍යන්තර පාලනයන් සහ ව්‍යාපාරික ක්‍රියාවලීන්

(a) පහත සඳහන් ඕනෑම කරුණු දෙකක් පැහැදිලි කිරීමෙන් සම්පූර්ණ ලකුණු ලබා ගත හැක

1. අනුමත කරන ලද නිර්මාණය සඳහා උප කොන්ත්‍රාත්කරුවෙකු විසින් සාම්පල දෙකක් නිපදවිය යුතු වන නමුත් සාම්පල් අනුමත කරන්නේ සීමාසහිත ඩී ආර් (පෞද්ගලික) සමාගම පමණි. පාරිභෝගිකයා විසින් අනුමත කිරීම් නොමැත. ගුණාත්මක භාවයේ හෝ සම්පල්හි අඩුපාඩු හේතුවෙන් පාරිභෝගිකයින් විසින් ඇණවුම් ප්‍රතික්ෂේප කිරීමේ හැකියාවක් පවතී.
2. සීමාසහිත ඩී ආර් (පෞද්ගලික) සමාගමට දීර්ඝ කාලයක් තිස්සේ පවතින ගනුදෙනුකරුවන්ගේ ණය ශේෂයන් අයකර ගැනීමට නිසි යාන්ත්‍රණයක් නොමැත.
3. උප කොන්ත්‍රාත්කරුවන් ඩී ආර් සමාගම වෙත ණය කාල සීමාවක් ලබා නොදේ, නමුත් ඩී ආර් සමාගම පාරිභෝගිකයින්ට මාසයක ණය කාලයක් ලබා දෙයි. මෙය ඩී ආර් රැස්පායමෙහි ද්‍රවශීලතා ගැටළු ඇති වීමට හේතු වේ.
4. ඇණවුමේ වටිනාකම රුපියල් මිලියනයකට වඩා වැඩි නම් උප කොන්ත්‍රාත්කරුවන්ට අත්තිකාරම් ගෙවීමක් අපේක්ෂා කරයි. නමුත් ඩී ආර් සමාගම කිසිදු අත්තිකාරමක් නොමැතිව පාරිභෝගිකයින්ගේ ඇණවුම් භාර ගනී.
5. උප කොන්ත්‍රාත්කරුවන් ණය කාල සීමාවක් ලබා නොදුනද, ඩී ආර් සමාගමෙහි උප කොන්ත්‍රාත්කරුවන් දෙදෙනෙකුගේ ගිණුම්වල ගෙවිය යුතු ශේෂයන් ඇත.
6. ගනුදෙනුකරුවන් විසින් රැගෙන නොගිය රුපියල් මිලියන පහළොවකට අධික තොග වඩා ගබඩා තුළ පැවතීම.
7. GRN අනුමත වූ පසු ගෙවීම් කරනු ලැබේ. ගෙවීම සිදු කිරීමට පෙර GRN ඉන්වොයිසි හෝ වෙනත් ආධාරක ලේඛන සමඟ නොගැලපේ.

(ලකුණු 04)

(b)

පරිච්ඡේදය 03 - අභ්‍යන්තර පාලනයන් සහ ව්‍යාපාරික ක්‍රියාවලීන්

පහත සඳහන් ඕනෑම කරුණු තුනක් පැහැදිලි කිරීමෙන් සම්පූර්ණ ලකුණු ලබා ගත හැක

(1) රාජකාරි බෙදා වෙන් කිරීම - වංචා සහ දෝෂ අවදානම අවම කිරීම සඳහා විවිධ සේවකයින් අතර ගනුදෙනු වාර්තා කිරීම, ගනුදෙනු අනුමත කිරීම සහ වත්කම් භාරකාරත්වය පවත්වාගෙන යාම සඳහා

වගකීම පැවරීම.

- ගෙවීම් වවුචර පොත් තබන්නන් විසින් සකස් කළ යුතු අතර ගණකාධිකාරීවරයා විසින් අනුමත කළ යුතුය.
- සැපයුම්කරුවන් හට මුදල් ගෙවීමේදී ඉන්වොයිසිය සත්‍යාපනය කිරීමට, ලෙජරයේ වාර්තා කිරීම සහ ගෙවීම සිදු කිරීමට විවිධ සේවකයන් විසින් සිදු කළ යුතුය.

(2) භෞතික පාලනයන් - අනවසරයෙන් ප්‍රවේශ වීම වැළැක්වීමට. ව්‍යාපාරයේ ඇතැම් ස්ථානවලට අනවසර ප්‍රවේශයන් වළක්වා ගැනීමට ජෛව අනුකෘති පාලන භාවිතා කිරීම.

- ව්‍යාපාරයේ ඇතැම් ප්‍රදේශවලට අනවසර ප්‍රවේශයන් වළක්වා ගැනීමට ජෛව අනුකෘති (bio matrix) පාලන භාවිතා කිරීම

(3) අවසරය සහ අනුමැතිය - සැකසීමට පෙර ක්‍රියාවන් අනුමත කිරීම.

- සියලුම ණයට විකුණුම් ගණකාධිකාරීවරයා හෝ ඉහළ කළමනාකාරීත්වය විසින් අනුමත කළ යුතුය.
- ප්‍රසම්පාදන කළමනාකරු විසින් විසින් සකස් කරන ලද මිලදී ගැනීමේ ඇණවුමක් සැපයුම්කරු වෙත යැවීමට පෙර ප්‍රසම්පාදන විධායකයා අනුමත කරයි.

(4) කළමනාකරණ පාලන - කළමනාකරණ කාර්යසාධන සමාලෝචනය.

- කළමනාකරණය විසින් ගෙවීම් සහ ලැබිය යුතු ශේෂයන් සමාලෝචනය කළ යුතු අතර අසාමාන්‍ය විචල්‍යතා හඳුනා ගත යුතුය.
- කළමනාකරුවන් අසාමාන්‍ය විචල්‍යතා හඳුනා ගැනීම සඳහා අයවැයගත තොරතුරු සහ සත්‍ය තොරතුරු සමඟ සංසන්දනය කරයි

(5) අධීක්ෂණ පාලන - සේවකයින් විසින් සිදු කරනු ලබන ක්‍රියාකාරකම් අධීක්ෂණය / නිරීක්ෂණය කිරීම.

- සේවකයින් විසින් ඉටු කරනු ලබන රාජකාරි D Fashion Ltd හි කළමනාකාරීත්වය විසින් අධීක්ෂණය කරනු ලැබේ.

(6) ආයතනික පාලනයන් - සංවිධාන ව්‍යුහයන් මගින් සිදු කරනු ලබන පාලනයන්, ආයතනයේ එක් එක් තනතුරුවල කළමනාකරුවන් සඳහා වාර්තා කිරීමේ රේඛා, අධිකාරියේ රේඛා, අධිකාරිය සහ වගකීම වැනි සංවිධාන ව්‍යුහයන් මගින් පාලනයන් සපයනු ලැබේ.

- පටු ආයතනික ව්‍යුහයක් හෝ මධ්‍යගත කිරීමක් තිබීම.

(7) අංක ගණිතමය සහ ගිණුම්කරණ පාලන - ගනුදෙනුවල නිවැරදිබව සහ ඒවා ගිණුම්ගත කිරීමේ නිවැරදිබව සහ සැකසීමේ නිවැරදි බව පරීක්ෂා කිරීම.

- මූල්‍ය සාමාජිකයින් විසින් මාසික සැසඳීම් ප්‍රකාශන සකස් කළ යුතුය.

(8) පුද්ගල පාලන - පුද්ගලයන් තෝරාගැනීම, පුහුණුව සහ සුදුසුකම් මෙන්ම පුද්ගලික ගුණාංග කෙරෙහි අවධානය යොමු කළ යුතුය. ක්‍රියාවලියට සම්බන්ධ පුද්ගලයින්ගේ නිපුණතාවය සහ අඛණ්ඩතාව මත පද්ධතියේ ගුණාත්මක භාවය රඳා පවතී.

- නිෂ්පාදන ක්ෂේත්‍රවල දක්ෂ හා කුසලතාසම්පන්න සේවකයින් සිටින බව සහතික කිරීම.

(ලකුණු 06)

(c)

පරිච්ඡේදය 03 - අභ්‍යන්තර පාලනයන් සහ ව්‍යාපාරික ක්‍රියාවලීන්

පහත සඳහන් ඕනෑම කරුණු දෙකක් පැහැදිලි කිරීමෙන් සම්පූර්ණ ලකුණු ලබා ගත හැක

වැළැක්වීමේ පාලන:

1. නොගැලපෙන ඇඟලුම් නිෂ්පාදනය සඳහා උප කොන්ත්‍රාත්කරුවන් වෙත ගෙවීම් වැළැක්වීම (නිර් මාණ සාම්පල් සමඟ නොගැලපේ). GRN නිකුත් කිරීමේදී ඇඳුම් පරීක්ෂා කිරීමෙන් මෙය සාක්ෂාත් කරගත හැකිය. GRN නිකුත් කරනු ලබන පුද්ගලයා නියැදි පදනම මත ඇඟලුම් පරීක්ෂා කළ යුතු අතර තොග, අනුමත කරන ලද නිර්මාණයට අනුකූල බව සහතික කළ යුතුය.
2. උප කොන්ත්‍රාත්කරුවන් විසින් නුසුදුසු ඇඟලුම් නිෂ්පාදනය වැළැක්වීම සඳහා:
3. නිෂ්පාදන ක්‍රියාවලිය අනුමත කරන ලද නිර්මාණයට සහ සාම්පල් වලට අනුකූලද යන්න අහඹු පදනමින් නිෂ්පාදනය අධීක්ෂණයක් සිදු කිරීමෙන් මෙය සාක්ෂාත් කරගත හැකිය.
4. ගනුදෙනුකරුවන් විසින් සමාගමේ ණය ප්‍රතිපත්ති උල්ලංඝනය කිරීම වැළැක්වීම සඳහා.
5. නිතර සිදුකරන පාරිභෝගික ශේෂ විමර්ශන සහ අය විය යුතු ශේෂයන් පිළිබඳ සිහි කැඳවීම් යැවීමෙන් පසු විපරම් කිරීම.
6. සැලසුම් පිරිවිතර අනුමත කිරීමෙන් පසු ගනුදෙනුකරුවන්ගෙන් අත්තිකාරම් මුදලක් ඉල්ලා සිටීම.
7. වාණිජ්‍ය නිෂ්පාදන ආරම්භ කිරීමට පෙර නිර්මාණය D Fashion Ltd මෙන්ම ගනුදෙනුකරුවන් විසින් විසින් ද අනුමත කළ යුතුය.

(ලකුණු 04)

(d)

පරිච්ඡේදය 03 - අභ්‍යන්තර පාලනයන් සහ ව්‍යාපාරික ක්‍රියාවලීන්

පහත සඳහන් ඕනෑම දෙකක් පැහැදිලි කිරීමෙන් සම්පූර්ණ ලකුණු ලබා ගත හැක

1. මුදල් කළමනාකරණ ක්‍රියාවලිය

මුදල් වංචා සහ මුදල් සොරකම් කිරීම හේතුවෙන් මුදල් කළමනාකරණය යනු ව්‍යාපාර සංවිධානයක ඉහළ අවදානම් සහගත ක්‍රියාවලියකි. එබැවින් සෑම ව්‍යාපාරික ආයතනයක්ම මුදල් කළමනාකරණය සඳහා ප්‍රමාණවත් ආරක්ෂක පියවරයන් ගැනීම, සියලුම මුදල් ලැබීම් නිසියාකාරව සටහන් කිරීම, මුදල් ආරක්ෂා සහිතව තබා ගැනීම, සියලුම ගෙවීම් ආයතනයේ අව්‍යාජ ගෙවීම් සඳහා පමණක් මිස වංචනික ගෙවීම් සඳහා නොවන බව තහවුරු කර ගැනීම අත්‍යවශ්‍ය වේ.

- ගෙවීම් සඳහා අනුමැතිය
- එකඟ වූ පිරිවිතර අනුව සම්පූර්ණ කරන ලද ඇණවුම්

2. තොග කළමනාකරණ ක්‍රියාවලිය

වෙළඳ සංවිධාන සහ නිෂ්පාදන සංවිධාන සාමාන්‍යයෙන් විශාල වශයෙන් තොග තබා ගනී. එබැවින් ඔවුන් තොග වල විශාල මූල්‍ය ආයෝජනයක් කරයි. කාරක ප්‍රාග්ධනය එලදායි ලෙස කළමනාකරණය කිරීම සඳහා තොග රඳවා ගැනීමේ පිරිවැය මනාව කළමනාකරණය කළ යුතුය.

තොග වර්ගීකරණය;

- අමුද්‍රව්‍ය සහ උපාංග
- නොනිම් වැඩ (නිෂ්පාදන ව්‍යාපාර වල)
- අමතර කොටස්/ පාරිභෝජ්‍ය ද්‍රව්‍ය
- නිම් භාණ්ඩ

මෙහි දී උප කොන්ත්‍රාත්කරුවන්ගේ නිෂ්පාදන ක්‍රියාවලිය පිළිබඳ අධීක්ෂණය අවශ්‍ය වේ, මන්ද අවසාන ඇඟලුම් නිෂ්පාදන අනුමත නිර් මාණයන්ට සහ සාම්පල් වලට අනුකූල බව සහතික කිරීම වැදගත් වේ. එසේම, සමාගම දැනටමත් තොග සඳහා වියදම් කර ඇති බැවින් ධනාත්මක නිකුත් කළ වහාම ගනුදෙනුකරුවන්ට තොග බෙදා හැරීම වැදගත් වේ.

(ලකුණු 05)

(e)

පරිච්ඡේදය 03 - අභ්‍යන්තර පාලනයන් සහ ව්‍යාපාරික ක්‍රියාවලීන්

යෙදුම් පාලනයන්	උදාහරණ
යෙදවුම් මත පාලනයන් (සම්පූර්ණත්වය) (Completeness)	<ul style="list-style-type: none"> • මූලාශ්‍ර ලියවිලි සමඟ සැකසූ නිමැවුම් එකිනෙක පරීක්ෂා කිරීම • අපේක්ෂිත යෙදවුම් පාලන ගොනුවකට යෙදවුම් පිළිබඳව වැඩසටහන් ගැලපීම. • ප්‍රතික්ෂේපිත අයිතම නැවත ඉදිරිපත් කිරීමට අදාළ පටිපාටි
යෙදවුම් නිරවද්‍යතාවය මත පාලනයන් (Accuracy)	<ul style="list-style-type: none"> • යෙදවුම් ගනුදෙනුවල පිළිගත හැකි භාවය සම්බන්ධයෙන් තහවුරු කරගැනීමට දත්ත ක්ෂේශ්‍ර පරීක්ෂා කිරීම සඳහා වූ ක්‍රියාපටිපාටීන් (උදාහරණ: වටිනාකම, යොමු අංකය සහ දිනය) • අංක සත්‍යාපනය (Digital Verification) <ul style="list-style-type: none"> ○ සාධාරණත්ව පරීක්ෂාව (Reasonable test) ○ අනුලක්ෂණ පරීක්ෂාව (Character test) ○ පැවැත්ම පරීක්ෂා කිරීම (Existence test) ○ ගනුදෙනුවකට අවශ්‍ය තොරතුරු සියල්ල ඇතුළත් කරන බව පරීක්ෂාව ○ ඉඩදෙන ලද පරාසයක් පවතින බව (permitted range) • නිමවුම් අතින් පරීක්ෂා කිරීම සහ මූලාශ්‍ර ලියවිලි සමඟ සංශෝධනය කිරීම • පාලන එකතූන් සමඟ එකඟ වීම.
යෙදවුම් කිරීමට අනුමත අදාළ	<ul style="list-style-type: none"> • තොරතුරු ඇතුළත් කිරීම සඳහා අවසර ලබා දී ඇති බව සහතික කිරීම සඳහා අතින් පරීක්ෂා කිරීම

පාලනයන් (Input Authorization)	<ul style="list-style-type: none"> අනුමැතිය ඇති පුද්ගලයින් ඒවා යෙදුම් කර ඇති බව තහවුරු කිරීම සඳහා වූ පාලනයන් ක්‍රියාත්මක වන බව තහවුරු කර ගැනීම.
සැකසීම් පිළිබඳ පාලනයන් (Controls over processing)	<ul style="list-style-type: none"> සැකසුම් සම්පූර්ණ වීමට ප්‍රථම පුද්ගලයින් ඉවත්වීම වැලැක්වීමට තීරය මගින් අනතුරු ඇඟවීමේ ක්‍රම හඳුන්වා දීම. යෙදවුම් සම්පූර්ණ වූ විට යෙදවුම් හා සමාන පාලනයන් තිබිය යුතුය. (උදා, කණ්ඩායම් සංශෝධනය)
ප්‍රධාන ගොනු සහ ස්ථාවර දත්ත මත වූ පාලනය	<ul style="list-style-type: none"> එකිනෙක පරීක්ෂා කිරීම සියලුම ප්‍රධාන ගොනු සහ ස්ථාවර දත්තවල වක්‍රීය සමාලෝචන ප්‍රධාන ගොනු මකාදැමීම නොමැති බව සහතික කිරීමට, වාර්තා ගණනය කිරීම (සැකසූ ලියකියවිලි ගණන) සහ හැප් එකතුව (උදාහරණයක් ලෙස, සියලුම වැටුප් අංකවල එකතුව) භාවිතා කිරීම. වත්මන් ශේෂයක් නොමැති ගිණුම් මකා දැමීම පාලනය කිරීම

(ලකුණු 06)
(මුළු ලකුණු 25)

9 වන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර :

පරිච්ඡේදය 05 - අවදානම් තක්සේරුව සහ විගණන ක්‍රියාවලිය

(a) පහත සඳහන් ඕනෑම කරුණු පහක් හඳුනා ගැනීමෙන් සම්පූර්ණ ලකුණු ලබා ගත හැක

- (1) ශ්‍රී ලංකා මහ බැංකුව වැනි අදාළ බලධාරීන්ගෙන් උකස් කටයුතු ආරම්භ කිරීමට අනුමැතිය ලබාගෙන තිබේද යන්න.
- (2) ශ්‍රී ලංකා මහ බැංකුවේ මාර්ගෝපදේශ අනුව අවම ප්‍රාග්ධන ප්‍රමාණවත්ව පවත්වා ගෙන යන්නේද සහ ප්‍රාග්ධන ප්‍රමාණාත්මක අනුපාතය නිසි ලෙස ගණනය කරන්නේද යන්න
- (3) වසර අවසාන ජර්නල් සටහන් අවසන් ගිණුම්වලට නිසි ලෙස සටහන් කර තිබේද යන්න.
- (4) හානිකරණ සඳහා වූ ප්‍රතිපාදන නිසි ලෙස ගණනය කර තිබේද යන්න සහ හානිකරණ සඳහා වූ ප්‍රතිපාදන සම්බන්ධ සියලුම ගැලපීම් අදාළ ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලද යන්න පරීක්ෂා කරන්න.
- (5) YF පොදු සමාගමෙහි ජ්‍යෙෂ්ඨ කළමණාකරුවන් කිහිප දෙනෙකු ප්‍රතිස්ථාපනයකින් තොරව ඉල්ලා අස්වීම හේතුවෙන් සමාගමෙහි අඛණ්ඩ පැවැත්ම පිළිබඳ උපකල්පනයේ වලංගු භාවය සමාලෝචනය කිරීම.
- (6) YF පොදු සමාගම මූල්‍ය සමාගමක් වුවද, එය සිය කොටස්වලින් 25%ක් මූල්‍ය නොවන සමාගමක ආයෝජනය කර ඇත. ශ්‍රී ලංකා මහ බැංකුවේ මාර්ගෝපදේශයන් සහ අනෙකුත් අවශ්‍යතාවලට යම් පරස්පරතාවයක් තිබේදැයි පරීක්ෂා කිරීම.

- (7) ප්‍රධාන විධායක නිලධාරියාගේ ප්‍රසාද ගණනය කිරීමේ නිරවද්‍යතාවය පරීක්ෂා කිරීම.
- (8) ජ්‍යෙෂ්ඨ කළමනාකරුවන් බඳවා නොගැනීමට හේතු.
- (9) ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද නව උපදෙස්.
- (10) ප්‍රධාන විධායක නිලධාරියාට ගෙවන ලද ප්‍රසාද දීමනා සඳහා පදනම සහ සාධාරණීකරණය.
- (11) වසර තුළ YF පොදු සමාගමෙහි නව අත්පත් කර ගැනීම්
- (12) වර්ෂය තුළ ලාභදායීත්වය අඩුවීමට හේතු

(ලකුණු 06)

පරිච්ඡේදය 05 - අවදානම් තක්සේරුව සහ විගණන ක්‍රියාවලිය

(b)

වංචා වැලැක්වීම සහ අනාවරණය කිරීම සඳහා වන ප්‍රධාන වගකීම ඇත්තේ කළමනාකරණයට සහ පාලනය සඳහා වගකීමක් ඇති පාර්ශවයන්ටය.

සමස්තයක් ලෙස ගත් විට මූල්‍ය ප්‍රකාශනවල වංචා හෝ දෝෂ නිසා සිදුවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ සහතිකයක් ලබා ගැනීමේ වගකීම ශ්‍රී ලංකා විගණන ප්‍රමිත ප්‍රකාරව විගණනය සිදු කරන විගණකවරයෙකු සතිය.

විගණනයක ආවේණික සීමාවන් හේතුවෙන්, වංචාවන් හේතුවෙන් සිදු විය හැකි ඇතැම් ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කර නොගැනීමේ නොවැළැක්විය හැකි අවදානමක් පවතින අතර, දෝෂයක් හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයකට වඩා මෙම සාවද්‍ය ප්‍රකාශනයන්හි විභව බලපෑම සැලකිය යුතු ලෙස වැඩිය. මක්නිසාද යත්, වංචාවන් සැඟවීමට සැලසුම් කර ඇති නවීන සහ උපායමාර්ගික ක්‍රම යොදා ගත හැකි බැවිනි.

වංචා වැලැක්වීම සහ අනාවරණය කිරීම සඳහා වන ප්‍රධාන වගකීම ඇත්තේ කළමනාකරණයට සහ පාලනය සඳහා වගකීමක් ඇති පාර්ශවයන්ටය.

තවද, වංචාව පුද්ගලයන් විසින් සාමූහිකව සිදු කළ හැකිය. කළමනාකාරිත්වය ගිණුම් වාර්තා හැසිරවීමට හෝ පාලනයන් අභිබවා යාමට හැකි තත්වයක සිටින නිසා කළමනාකාරිත්වය විසින් සිදු කරන ලද වංචා අනාවරණය කර ගැනීම අපහසු වේ. එබැවින් අවදානම අවම කිරීම සඳහා විගණකවරයා පහත සඳහන් විගණන ක්‍රියා පටිපාටි සිදු කළ යුතුය.

- වංචා හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයේ අවදානම හඳුනා ගැනීම
- වංචා හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්හි තක්සේරු අවදානම සම්බන්ධයෙන් ප්‍රමාණවත් සහ යෝග්‍ය විගණන සාක්ෂි ලබා ගැනීම
 - විගණනයේදී හඳුනාගත් වංචාවලට හෝ සැකකටයුතු වංචාවලට නිසි ප්‍රතිචාර දැක්වීම

(ලකුණු 05)

පරිච්ඡේදය 05 - අවදානම් තක්සේරුව සහ විගණන ක්‍රියාවලිය

(c) පහත සඳහන් ඕනෑම කරුණු හතරක් හඳුනා ගැනීමෙන් සම්පූර්ණ ලකුණු ලබා ගත හැක

1. YF PLC හි මූල්‍ය ප්‍රකාශනවල මූලිකාංග
2. පරිශීලකයන් අවධානය යොමු කිරීමට නැඹුරු වන අයිතම තිබේද යන්න.
3. YF PLC හි ස්වභාවය, කර්මාන්තය සහ ආර්ථික තත්ත්වය
4. මිණුම් ලකුණෙහි සාපේක්ෂ අස්ථාවරත්වය.
5. ආයතනයේ හිමිකාර ව්‍යුහය සහ මූල්‍යකරණය.

(ලකුණු 04)

පරිච්ඡේදය 05 - අවදානම් තක්සේරුව සහ විගණන ක්‍රියාවලිය

(d) පහත සඳහන් ඕනෑම කරුණු පහක් හඳුනා ගැනීමෙන් සම්පූර්ණ ලකුණු ලබා ගත හැක

1. මූල්‍ය අංශයට අදාළ ගිණුම්කරණ මූලධර්ම සහ කර්මාන්ත විශේෂිත භාවිතයන්.
2. ශ්‍රී ලංකා මහා බැංකුව සහ නියාමනය කරන ලද කර්මාන්තයක් සඳහා වූ නියාමන රාමුව
3. YF හි මෙහෙයුම් වලට සැලකිය යුතු ලෙස බලපාන නීති සම්පාදනය සහ නියාමනය
4. නියාමනය කරන ලද කර්මාන්තයක් සඳහා නියාමන රාමු වැඩ.
5. මහ බැංකුව වැනි පාලන ආයතනවල අවශ්‍යතා.
6. ප්‍රාග්ධන ප්‍රමාණාත්මකභාවය වැනි කර්මාන්ත විශේෂිත ව්‍යවස්ථාපිත අවශ්‍යතා.
7. මහ බැංකුව වැනි පාලන ආයතනවල අවශ්‍යතා.
8. මූල්‍ය සමාගම් වල බදුකරණය
9. විදේශ විනිමය පාලනයන්, මූල්‍ය, මූල්‍ය දිරිගැන්වීම්, සහ තීරුබදු හෝ වෙළඳ සීමා කිරීම් ප්‍රතිපත්ති ඇතුළුව දැනට මූල්‍ය ව්‍යාපාරයන්හි ක්‍රියාකාරීත්වය කෙරෙහි බලපාන රජයේ ප්‍රතිපත්ති
10. කර්මාන්තයට සහ YF හි ව්‍යාපාරයට බලපාන පාලන අවශ්‍යතා.
11. කර්මාන්තයට සහ ආයතනයේ ව්‍යාපාරයට බලපාන පාරිසරික අවශ්‍යතා.
12. ඉල්ලුම, ධාරිතාව සහ මිල තරගකාරීත්වය ඇතුළුව වෙළඳපල සහ තරඟය.
13. චක්‍රීය හෝ සෘතුමය ක්‍රියාකාරකම්.
14. ආයතනයේ නිෂ්පාදනයට අදාළ නිෂ්පාදන තාක්ෂණය

(ලකුණු 05)

(e) පහත සඳහන් ඕනෑම කරුණු හයක් හඳුනා ගැනීමෙන් සම්පූර්ණ ලකුණු ලබා ගත හැක

1. YF හි නවතම අතුරු මූල්‍ය ප්‍රකාශන විශ්ලේෂණය කර සාකච්ඡා කිරීම.
2. මූල්‍ය දූෂ්කරතා සම්බන්ධයෙන් සාකච්ඡා කරන ලද, කොටස් හිමියන්ගේ, අධ්‍යක්ෂ මණ්ඩලයේ සහ YF හි අනෙකුත් වැදගත් කමිටු රැස්වීම්වල වාර්තා කියවීම.
3. නඩු සහ හිමිකම් සම්බන්ධයෙන් YF හි නීතිඥවරයාගෙන් විමසීම.
4. අදාළ සහ තෙවන පාර්ශවයන් සමඟ මූල්‍ය ආධාර සැපයීමට හෝ පවත්වාගෙන යාම සම්බන්ධ විධිවිධාන වල නීත්‍යානුකූලභාවය සහ බලාත්මක කිරීමේ හැකියාව තහවුරු කිරීම.
5. අදාළ අවශ්‍යතා සමඟ ප්‍රාග්ධන ප්‍රමාණාත්මක අනුපාතය තක්සේරු කිරීම.
6. ආයතනයේ අඛණ්ඩ පැවැත්ම සඳහා බලපාන අයිතම සඳහා කාල සීමාවෙන් පසු සිදුවීම් සමාලෝචනය කිරීම
7. ණය ගැනීමේ හැකියාවේ පැවැත්ම, නියමයන් සහ ප්‍රමාණවත් බව තහවුරු කිරීම.
8. CBSL වැනි ආයතන මගින් සිදු කර ඇති නියාමන ක්‍රියාමාර්ග ලබා ගැනීම සහ සමාලෝචනය කිරීම.
9. කළමනාකරණය සමඟ මුදල් ප්‍රවාහය, ලාභය සහ අනෙකුත් අදාළ ඇස්තමේන්තු විශ්ලේෂණය කර සාකච්ඡා කිරීම.
10. ණයකර සහ ණය ගිවිසුම්වල නියමයන් සමාලෝචනය කර ඒවා කඩ කර තිබේද යන්න තීරණය කිරීම.
11. අමතර අරමුදල් සැපයීමට එවැනි පාර්ශවයන්ගේ මූල්‍ය හැකියාව තක්සේරු කිරීම.
12. ඉටු නොවූ පාරිභෝගික අවශ්‍යතා සම්බන්ධයෙන් ආයතනයේ ස්ථාවරය සලකා බැලීම.
13. කිසියම් සැලසුම් සහගත වත්කම් බැහැර කිරීමක් සඳහා ආධාරක ප්‍රමාණවත් බව තීරණය කිරීම.

(ලකුණු 06)

(මුළු ලකුණු 25)

C කොටසෙහි අවසානය

Notice:

These answers compiled and issued by the Education and Training Division of AAT Sri Lanka constitute part and parcel of study material for AAT students.

These should be understood as Suggested Answers to question set at AAT Examinations and should not be construed as the “Only” answers, or, for that matter even as “Model Answers”. The fundamental objective of this publication is to add completeness to its series of study texts, designs especially for the benefit of those students who are engaged in self-studies. These are intended to assist them with the exploration of the relevant subject matter and further enhance their understanding as well as stay relevant in the art of answering questions at examination level.



© 2021 by the Association of Accounting Technicians of Sri Lanka (AAT Sri Lanka). All rights reserved. No part of this document may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, photocopying, recording or otherwise without prior written permission of the Association of Accounting Technicians of Sri Lanka (AAT Sri Lanka)